



ශ්‍රී ලංකා

ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව

1993 අංක 19 දරන
සේවා නියුක්තියන්ගේ භාර අරමුදල
(විශේෂ විධිවිධාන) පනත

[සහතිකය සටහන් කළේ 1993 මාර්තු මස 31 වන දින]

ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී

1993 අප්‍රේල් මස 02 වන දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
ශාසි පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී.

ශ්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කරන ලදී

කොළඹ රජයේ ප්‍රකාශන කාර්යාංශයෙන් මිලදී ගත හැකිය.

මිල: ශත 60 යි.

නැපැල් ගාස්තුව: රු. 1.00 යි

1993 අංක 19 දරන සේවා නියුක්තියන්ගේ භාර අරමුදල
(විශේෂ විධිවිධාන) පනත

[සහතිකය සටහන් කළේ 1993 මාර්තු මස 31 වන දින]

ඊල්.ඩී.—බී. 39/91

1980 අංක 46 දරන සේවා නියුක්තියන්ගේ භාර අරමුදල පනතේ විධිවිධාන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සහ උසස් අධ්‍යාපන ආයතනවල සේවා නියුක්තියන්ට අදාළ කිරීම; 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 97අ වගන්තිය ඉවත් කිරීම සහ ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සම්බන්ධයෙන් විධිවිධාන සැලැස්වීම සඳහා වූ පනතකි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ:—

1. මේ පනත 1993 අංක 19 දරන සේවා නියුක්තියන්ගේ භාර අරමුදල (විශේෂ විධිවිධාන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ. ලුණු නාමය.

2. 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 97අ වගන්තිය මෙයින් ඉවත් කරනු ලැබේ. 1978 අංක 16 දරන පනතේ 97අ වගන්තිය ඉවත් කිරීම.

3. (1) 1980 දෙසැම්බර් මස 9 වන දින සිට බලපැවැත්වෙන පරිදි ප්‍රධාන ප්‍රඥප්තියේ විධිවිධාන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට සහ සෑම උසස් අධ්‍යාපන ආයතනයකට ම අදාළ වන්නේ යයි සලකනු ලැබිය යුතු අතර, ප්‍රධාන ප්‍රඥප්තියේ 16 වන වගන්තිය යටතේ අරමුදලට දායක මුදල් ගෙවීමෙහි ලා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට හා සෑම උසස් අධ්‍යාපන ආයතනයකට ම ඇති වගකීම, 1981 මාර්තු මස 1 වන දින ආරම්භ වූ ලෙස සලකනු ලැබිය යුතු ය. 1980 අංක 46 දරන සේවා නියුක්තියන්ගේ භාර අරමුදල පනත විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සහ උසස් අධ්‍යාපන ආයතනවල සේවා නියුක්තියන්ට අදාළ කිරීම.

(2) මේ පනත ආරම්භ වීමේ දිනයට පෙරතුව වූ යම් කාලයක් සඳහා, අවස්ථාවෝචිත පරිදි, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ හෝ උසස් අධ්‍යාපන ආයතනයක සේවා නියුක්තියකු වන හෝ සේවා නියුක්තියකුට සිටි තැනැත්තකු සම්බන්ධයෙන්, මේ පනත ආරම්භ වීමේ දිනයේ සිට මාස හයක් ඇතුළත පහත දැක්වෙන මුදල් ප්‍රමාණ ඒ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හෝ උසස් අධ්‍යාපන ආයතනය විසින් අරමුදලට ගෙවනු ලැබුවහොත්, ඒ තැනැත්තා සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හෝ ඒ උසස් අධ්‍යාපන ආයතනය හෝ විසින් දායක මුදල් ගෙවිය යුතු බවට නියම කෙරෙන, ප්‍රධාන ප්‍රඥප්තියේ 16 වන වගන්තියේ විධිවිධාන අනුව විශ්වවිද්‍යාල කොමිෂන් සභාව හා උසස් අධ්‍යාපන ආයතනය ක්‍රියා කර ඇතැයි, සියලු කාර්ය සඳහා, සලකනු ලැබිය යුතු ය. එනම්—

(අ) ඒ තැනැත්තා 1981 මාර්තු මස 1 වන දින විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ හෝ උසස් අධ්‍යාපන ආයතනයක හෝ සේවා නියුක්තියකුට සිටි මේ පනත ආරම්භ වීමේ දිනයේ දී, අවස්ථාවෝචිත පරිදි, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ හෝ ඒ උසස් අධ්‍යාපන

ආයතනයේ සේවා නියුක්තියකු වශයෙන් දිගට ම සිටින යම් අවස්ථාවක දී, 1981 මාර්තු මස 1 වන දිනයෙන් ආරම්භව මේ පනත ආරම්භ වීමේ දිනයෙන් අවසන් වන කාලය තුළ, අවස්ථාවෝචිත පරිදි, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හෝ උසස් අධ්‍යාපන ආයතනය විසින් ඒ තැනැත්තා වෙනුවෙන් අරමුදලට ගෙවනු ලැබුවා වූ යම් දයක මුදල් ප්‍රමාණයක් අඩු කොට, එකී කාලයේ එක් එක් මාසය සඳහා ඒ තැනැත්තාගේ මුළු ඉපයීම්වලින් සියයට තුනකට සමාන මුදලක් ;

(ආ) ඒ තැනැත්තා 1981 මාර්තු මස 1 වන දිනයට පසු යම් දින යක විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ හෝ උසස් අධ්‍යාපන ආයතනයක හෝ සේවා නියුක්තියකු වී, මේ පනත ආරම්භ වීමේ දිනයේ දී, අවස්ථාවෝචිත පරිදි, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ හෝ උසස් අධ්‍යාපන ආයතනයේ සේවා නියුක්තියකු වශයෙන් දිගටම සිටින යම් අවස්ථාවක, ඒ තැනැත්තා අවස්ථා වෝචිත පරිදි, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ හෝ ඒ උසස් අධ්‍යාපන ආයතනයේ සේවා නියුක්තියකු වූ දිනයෙන් ආරම්භව මේ පනත ආරම්භ වීමේ දිනයෙන් අවසන් වන කාලය තුළ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හෝ ඒ උසස් අධ්‍යාපන ආයතනය විසින් ඒ තැනැත්තා වෙනුවෙන් අරමුදලට ගෙවනු ලැබුවා වූ යම් දයක මුදල් ප්‍රමාණයක් අඩුකොට, එකී කාලයේ එක් එක් මාසය සඳහා ඒ තැනැත්තාගේ මුළු ඉපයීම්වලින් සියයට තුනකට සමාන මුදලක් ;

(ඇ) ඒ තැනැත්තා 1981 මාර්තු මස 1 වන දින විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ හෝ උසස් අධ්‍යාපන ආයතනයක සේවා නියුක්තියකුට සිට මේ පනත ආරම්භ වීමේ දිනයට පෙරතුව වූ දිනයක, අවස්ථාවෝචිත පරිදි, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ හෝ ඒ උසස් අධ්‍යාපන ආයතනයේ සේවා නියුක්තියකුට සිටීම අවසන් වී ඇති යම් අවස්ථාවක, 1981 මාර්තු මස 1 වන දිනයෙන් ආරම්භව, අවස්ථාවෝචිත පරිදි, ඒ තැනැත්තා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ හෝ ඒ උසස් අධ්‍යාපන ආයතනයේ සේවා නියුක්තියකුට සිටීම අවසන් වූ දිනයෙන් අවසන් වන ඒ කාලය තුළ, අවස්ථා වෝචිත පරිදි, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හෝ ඒ උසස් අධ්‍යාපන ආයතනය විසින් ඒ තැනැත්තා වෙනුවෙන් අරමුදලට ගෙවනු ලැබුවා වූ යම් දයක මුදල් ප්‍රමාණයක් අඩුකොට, එකී කාලයේ එක් එක් මාසය සඳහා ඒ තැනැත්තාගේ මුළු ඉපයීම්වලින් සියයට තුනකට සමාන මුදලක් ;

(ඇ) ඒ තැනැත්තා 1981 මාර්තු මස 1 වන දිනයට පසු යම් දිනයක විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ හෝ උසස් අධ්‍යාපන ආයතනයක සේවා නියුක්තියකු වී, මේ පනත ආරම්භ වීමේ දිනයට පෙරාතුව වූ දිනයක, අවස්ථාවෝචිත පරිදි, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ හෝ ඒ උසස් අධ්‍යාපන ආයතනයේ සේවා නියුක්තියකුව සිටීම අවසන් වී ඇති යම් අවස්ථාවක, ඒ තැනැත්තා, අවස්ථාවෝචිත පරිදි, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ හෝ ඒ උසස් අධ්‍යාපන ආයතනයේ සේවා නියුක්තියකු වූ දිනයෙන් ආරම්භව, අවස්ථාවෝචිත පරිදි, ඒ තැනැත්තා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ හෝ උසස් අධ්‍යාපන ආයතනයක සේවා නියුක්තියකුව සිටීම අවසන් වූ දිනයෙන් අවසන් වන කාලය තුළ, අවස්ථාවෝචිත පරිදි, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හෝ ඒ උසස් අධ්‍යාපන ආයතනය විසින් ඒ තැනැත්තා වෙනුවෙන් අරමුදලට ගෙවනු ලබන වූ යම් දායක මුදල් ප්‍රමාණයක් අඩුකොට, එකී කාලයේ එක් එක් මාසය සඳහා ඒ තැනැත්තාගේ මුළු ඉපයීමවලින් සියයට තුනකට සමාන මුදලක්.

(3) යම් තැනැත්තකු වෙනුවෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හෝ උසස් අධ්‍යාපන ආයතනයක් විසින් (1) වන උප වගන්තිය යටතේ කරන ලද ගෙවීම් කිසිවක්, මණ්ඩලය විසින්, අරමුදලේ ඒ තැනැත්තාගේ පෞද්ගලික ගිණුමට බැර කරනු ලැබිය යුතු ය.

4. මේ පනතේ සිංහල හා දෙමළ භාෂා පාඨ අතර යම් අනනුකූලතාවක් ඇති වුවහොත්, එවිට සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු ය.

අනනුකූලතාව
විකේ ඇති වූ
විව සිංහල භාෂා
පාඨය බල
පැවැත්විය
යුතු බව.

5. පද සම්බන්ධයෙන් අන්‍යාර්ථයක් අවශ්‍ය වුවහොත් මිස, මේ මතතෙහි—

අර්ථ
නිරූපණය.

“මණ්ඩලය” යන්නෙහි, ප්‍රධාන ප්‍රඥප්තිය මගින් පිහිටුවන ලද සේවා නියුක්තියන්ගේ භාර අරමුදල මණ්ඩලය අදහස් වේ;

“අරමුදල” යන්නෙන්, ප්‍රධාන ප්‍රඥප්තිය මගින් පිහිටුවන ලද සේවා නියුක්තියන්ගේ භාර අරමුදල අදහස් වේ;

“උසස් අධ්‍යාපන ආයතනය” යන්නෙහි, 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ ඊට දී ඇති අර්ථය මි ඇත.

“ප්‍රධාන ප්‍රඥප්තිය” යන්නෙන්, 1980 අංක 40 දරන සේවා නියුක්තියන්ගේ භාර අරමුදල පනත අදහස් වේ;

“විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව” යන්නෙන්, 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත මගින් පිහිටුවන ලද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අදහස් වේ.